

Living the

LOTUS

Buddhism in Everyday Life

9
2017



VOL. 144

FOUNDER'S ESSAY

අන් අයගේ සතුටේදී, සතුටු විය හැකි පුද්ගලයන්

‘වැරදිලාවත් මගේ භාර්යාවගේ ඉදිරියේදී අනෙක් කාන්තාවන්ව නම් වර්ණනා කරන්නේ නැහැ’ ලෙස පවසන පුද්ගලයන් සිටියි. ඒ වාගේම නැන්දම්මා හඳුනා ආභාරපාන භාර්යාව ඉදිරියේ වර්ණනා කරනවිට එය ඇණුම්පදයක් ලෙස භාරගෙන ඇය නොරිස්සුම් වේ.

මෙලෙස කාන්තාවන්ගේ නොරිස්සුම් ස්වරූපය ටිකක් වෙනස් ආකාරය. අන්‍යයන්ගේ සතුට තමාගේ සතුට ලෙස භාරගෙන වාගේම, අන්‍යයන්ගේ දුකේදීද තමාගේ දුකක් ලෙස භාරගෙන කටයුතු කිරීම අසීරු දෙයක් වේ. අන් අයගේ දුකේදී සංවේදී හැගීමට පත්වීමට ටිකක් හෝ හැකි වුවද, අන් අයව වර්ණනා කරන විට හා අන් අය තමාට ඉහලින් තේරී පත්වන විට හදවතින්ම වර්ණනා කිරීම ඉතාම දුෂ්කර කාර්යයකි. වචනයට පමණක් ‘සුභ පතම්’ ලෙස

පැවසුවත් හිත ඇතුළෙන් ‘අර පුද්ගලයාව වර්ණනා කරනවානම්, මාවත් වර්ණනා කරන්න’ යන සිතුවිල්ල ඇතිවේ.

මනුෂ්‍යයින් වන අපි තුළ නිතරම අන් අයගේ වැරදි භොයන්තාවු අන්වීක්ෂයක් තිබේ. තමාට වඩා හොඳ විශිෂ්ඨ පුද්ගලයෙකු දුටු විට වුවද ‘ආ... මම හා සමානයි නේ’ ලෙස දකිවි. තමා හා සමාන පුද්ගලයෙකු දුටු විට, ඉතා පහත්කොට ඒ තැනැත්තා දෙස බලයි.

අන් අයගේ සතුටේදී අපට කොපමණ සතුටුවීමට හැකි වනවාද යනු, ආත්මාර්ථකාමී හැගීමෙන් මිදීඇති ප්‍රමාණය ගණනය කිරීමේ මානකය වේ.

නිර්මාතෘ සංකල්පනා 9 පි. 18-19

Living the Lotus Vol. 144(September 2017)

Rissho Kosei-kai International
Fumon Media Center, 2-7-1 wada,
Suginami-ku, Tokyo 166-8537 Japan
Tel: +81-3-5341-1124
Fax: +81-3-5341-1224

E-mail: living.the.lotus.rk-international@kosei-kai.or.jp

Senior Editor: Shoko Mizutani
Copy Editor: P.A.D. Somapala, G.N. Ruklanthi
Editor: Eriko Kanao
Editorial Staff of RK International

රජයේ කෝසෙයි සංවිධානය 1938 වර්ෂයේදී නික්යෝ නිවානෝ තුමා හා මියාකෝ හගනුමා මහන්මිය විසින් ස්ථාපිත කරන ලදී. සද්ධර්ම පුණ්ඩරික සුත්‍රය මූලික කරගෙන එහි කටයුතු කරනු ලැබේ. පවුල තුළත් , කාර්යාලයේදීත්, සමාජයේදීත් බුදු දහම පිවිතයට බද්ධ කර ගෙන , සාමාකාමී ලෝවක් බිහි කිරීමට ප්‍රාර්ථනා කර කටයුතු කරන එකමුතුවකි. වර්තමානයේදී නිව්කෝ නිවානෝ ප්‍රධානීතුමාගේ මූලිකත්වයෙන් , සාමාජික සාමාජිකාවන් සෑම ධර්ම ව්‍යප්තියේ යෙදෙමින් අන් වැල් බැඳගෙන සෑම රටකම සාම ක්‍රියාකාරකම් වල නියැලී සිටියි.

Living the Lotus-Buddhism in Everyday Life (සද්ධර්ම පුණ්ඩරික සුත්‍රය තුළ පිවිත්වෙමු - ඵදිනෙද දිවියට බුදු දහම බද්ධ කර ගනිමු.) යන තේමාව තුල, ඵදිනෙද පිවිතයට සද්ධර්ම පුණ්ඩරික සුත්‍රයේ කියැවීම් බද්ධ කර ගෙන මධෙහි පිපෙන්නාවු ලස්සන නෙලුම් මලක් සේ තම පිවිතය සමෘද්ධිමත් කරගෙන, එලෙසම වැඩි වටිනාකමින් යුතු තත්වයට පත් විය යුතුය යන ප්‍රාර්ථනය ගැබ් වී ඇත. මෙම සගරාව මගින් ලෝකය පුරා ව්‍යාප්ත වී සිටින්නාවු සාමාජික සාමාජිකාවන් ඵදිනෙද දිවියට බුදුදහම බද්ධ කරගෙන කටයුතු කරන්නාවු අයුරු අන්තර්ජාල මාර්ගයෙන් බෙදහැරීම සිදු කරනු ලැබේ.

PRESIDENT'S GUIDANCE

අන්‍යයන්ට 'කියාදීම'

හිටිකෝ හිවානෝ
රිජ්ජෝ කෝසෙයි සංවිධාන ප්‍රධානී තුමා



ධර්මය කියාදීමේ අරුට

බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉගෙන ගෙන ඒ අනුව ජීවිතය ගත කිරීම තුළින්, ඇති වන්නාවූ ප්‍රශ්න ගැටළු හා කණගාටුදයක සිදුවීම් වලට නියමාකාරයෙන් මුහුණ දී ජය ගැනීමට අවශ්‍ය වන්නාවූ 'ප්‍රඥාව' අප ජීවිත වලට බද්ධ කර ගැනීමට හැකිවේ.

තවද, අප ඉගෙන ගත් දේ අන්‍යයන්ට කියාදීම යනු, වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන්නාවූ 'ප්‍රඥාවේ' හා මෛත්‍රියේ' ප්‍රවීණත්වය ඇති කර ගැනීමට හැකි වැදගත්ම පුහුණුවකි.

ජපානයේ සෙන් නිකායේ තයිදෝ මන්සුබරා හිමියන් ඉතා ප්‍රසිද්ධ බෞද්ධ පොත්පත් සියගණනක් ප්‍රකාශයට පත් කරමින් බුදු දහම සාමාන්‍ය ජනතාවට කියාදුන් ධර්ම දේශකයන් වහන්සේ කෙනෙකි. උන් වහන්සේ නිතරම පැවසූ දෙයක් නම්, 'ධර්මය අන් අය වෙනුවෙන් නොව, තමා වෙනුවෙන් දේශනා කරන්න'යනුවෙනි.

එසේම මන්සුබරා හිමියන් ගෞරව කරන්නාවූ හිමි නමක් දුන් තවත් වැදගත් උපදේශයක් වනුයේ, 'අප සෙන් භාවනාව කිරීමත්, බුදුන් වහන්සේට වන්දනා කිරීමත්, කරන්නේ අන් අය වෙනුවෙන් නොවේ. සියල්ලම තමා වෙනුවෙනි. ධර්මය දේශනා කිරීමත් කළ යුතු වන්නේ තමා වෙනුවෙන් බව ඔබට අමතකද?' යන්නයි.

එනම්, ධර්මය කියාදීම හා ධර්ම ව්‍යාප්තිය යනු, 'එක් අයෙකු හෝ වැඩි දෙනෙකු ධර්මය අවබෝධ කරගෙන සතුටට ළඟ විය යුතුය'යනුවෙන් ප්‍රාර්ථනා කරන්නාවූ ධර්ම දනය වේ. එසේම ධර්මය කියාදීම තුළින් තමන්ගේ හදවත හා මනස සංවර්ධනය කරගෙන අධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීමටද වගබලා ගතයුතුය.





අපගේ ප්‍රඥව මහා සමුදුර සේ පුළුල් බවට

අප නොදන්නා දේවල් අන් අයට කියාදීමට අපට නොහැකිවේ. අන් අයට යමක් කියා දීමට නම්, මූලිකම අප දැනුම අවබෝධය ලබා ගැනීම වැදගත්ය. එහෙත් අපගේ දැනුම හා අත්දැකීම් සම්භාරය ඉතාම අල්පය. එබැවින් අන් අයට යමක් කියාදෙන අවස්ථාවන් වලදී ඉතාම වැදගත් වන්නේ, 'මම කිසිවක් නොදනිමි' යන නිහතමානී ස්වරූපයයි.

සුත්‍ර සජ්ඣායනයේදී 'තෙරුවන් සරණයාම'හි, 'අප සියළු සත්වයන් සමඟ සුත්‍ර ධර්මයන්හි සාරය වැළඳ ගනිමිවා! අපගේ ප්‍රඥව මහා සමුදුර සේ පුළුල් බවටත් ගැඹුරු බවටත් පත් කෙරේවා' ලෙස සදහන් වේ. අප කිසිම දෙයක් නොදන්නා බැවින් නිතරම, 'අපගේ ප්‍රඥව මහා සමුදුර සේ පුළුල් බවට පත් වේවා' ලෙස අධිෂ්ඨාන කළ යුතුය. ඒ ආකාරයට එක් එක් අවස්ථාවන්ට අනුකූලව ප්‍රඥව වඩවා ගැනීමට 'සුත්‍ර ධර්මයන්හි සාරය වැළඳ ගනිමින්' කටයුතු කළ යුතුය. එනම්, අන්‍යයන්ව වැදගත්ව සලකා, නිතරම සෑම දෙනෙකුගෙන්ම 'ඉගෙන ගනිමි' යන ස්වරූපය අමතක නොකළ යුතු බව මෙම පාඨයෙන් කියාදේ.

'මම උගන්වන්න ඕනේ, උගන්වන්න ඕනේ' ලෙස කටයුතු කරන විට ප්‍රාඥවේ උල්පත සිදෙයි. 'මම ඉගෙන ගන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ' ලෙස කටයුතු කරන විට ප්‍රඥවේ උල්පත සාරවත් වේවි යනුවෙන් වදනක් ඇත. අප කියා දෙන්නේ කුමක් වුවද, මේ දෙය 'උගන්වන්න ඕනේ, මෙහෙම පැහැදිලි කරන්න ඕනේ' යන හැඟීමට වඩා අවට සිටින්නාවූ 'පුද්ගලයන්ට ඇහුම්කන් දිය යුතුය, ඉගෙන ගත යුතුය' යන ස්වරූපය තුළින් කටයුතු කිරීමෙන් එම පුද්ගලයන්ට ගැලපෙන වදන් හා සිතුවිලි වලින් ආමන්ත්‍රණය කළ හැකිවේ. එසේ කටයුතු කිරීමෙන් තමන්ට මෙන්ම අන්‍යන්ටත් වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන ප්‍රඥව වඩවා ගත හැකිවේ.

මේ ළඟකදී, උසස් පෙළ ශිෂ්‍යයෙකුගේ සෙප්පෝවකට සවන් දීමට හැකියාව ලැබුණි. ඉතා අව්‍යාජත්වයෙන් හා නැවුම් වදනින් පිරි එම සෙප්පෝව තුළින් 'කියාදීම' ගැන ඉතා වැදගත් කරුණු ඉගෙන ගැනීමට හැකිවිය. එය කෙටියෙන් පවසනවා නම්, 'කෘතවේදීයි, සතුටුයි, විනෝදයි ලෙසින් තමාට දැනුන හැඟීම් අවංකව, නිහතමානීව ප්‍රකාශ කිරීමෙන් අන්‍යයන්ගේ හදවතට එය රැඳී පිළිඳවී දෙනබවයි.'

එය අපගේ ඒදිනෙද ජීවිතයට ගලපා ගත් විට 'කෘතවේදී දේ වැඩියෙන් සොයාගෙන, අන් අයට කියාදීම' වේ. එවිට නිතරම කෘතවේදීත්වය අමතක නොවන හදවතින් කටයුතු කිරීමට හැකි වනවා සේම, ඒදිනෙද සතුටෙන් හා ශ්‍රීතියෙන් ගතකිරීමටද හැකිවේ. එසේම නිතරම දීප්තිමත් වන එම ස්වරූපය දැකීමෙන් අවට සිටින්නාවූ අයට 'මමත් මේ වගේ වෙන්න ඕනේ' ලෙස අනුබල දෙන්නාවූ ආකර්ශනයක් ගෙනදෙනවා සේම, එය ධර්ම ව්‍යාප්තියටද බද්ධ වේ.

හොඳින් කල්පනා කර බැලූ විට, කෘතවේදීබව මනුෂ්‍යයින්ට පමණක් කිරීමට හැකි දෙයකි. එය වටහාගෙන නිතරම වැඩි වැඩියෙන් කෘතවේදී දේ අන්‍යයන්ට කියාදීමට සිතමි.

From Kosei, September 2017



Childcare lifeline

මම, විශ්ව විද්‍යාල ශිෂ්‍ය පුනෙකු සිටින මවකි.

Q උසස් පෙළ කරන අවදියේ අමතර පන්ති තිබුණත් පුතා ගෙදර පැමිණෙන විට එතරම් රැ වුනේ නැහැ. ගොඩාක් රැ වූවත් රාත්‍රී 11 වන විට ගෙදර පැමිණ සිටියා. නමුත් දැන විශ්ව විද්‍යාලයට යනවාත් සමඟම අර්ධ කාලීන රැකියාවක් ආරම්භ කර ඇති නිසා ගෙදර පැමිණෙන්නේ රැ 2කට 3ටය. ඒ නිසා රාත්‍රී ආහාර එකට ගන්නට හැකියාවක් නැති අතරම පුතා සමඟ කලා කරන්නට වෙලාවක්ද නැති තරම්ය. විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හා යහළුවන් සමඟ හොඳින් කටයුතු කරනවාද යන්න හිතේ බියක් තිබේ.



A දරුවන්ට වයස කීය වූවත්, දරුවන් මොනවා කරනවා ඇතිද, යන්න දෙමව්පියන්ගේ හිතේ බියක් තිබේනේ. නමුත් අම්මාගේ ආදරය උපරිමයෙන් ලබමින් ඔබගේ පුතා හැදුන නිසා, නොයෙක් අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය පුතා තුළ ඇතැයි සිතමි. ඒ නිසා, දැන් උත්සහයෙන් කටයුතු කරන්නාවූ පුතාව ධෛර්යමත් කරන්න. අම්මාගේ හිතේ බියක් තිබෙන පුළුවන්, නමුත් පුතා කරන්නාවූ කටයුතු අගය කරමින් රැකවරණය ලබා දෙන්න. එසේ කරන විට පුතා තව තවත් හැඩ්දැඩි ශක්තිමත් තරුණයෙක් බවට පත් වේවි.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුගේ අදහස් හා සිතූම් පැතුම් දෙමව්පියන් සමඟ වෙනස් විම සාමාන්‍ය දෙයක් යැයි සිතමි. එම වෙනස අවබෝධ කර ගෙන, දරුවාව වර්ණනා කිරීම අනෝන්‍ය අවබෝධයට ඉතාම වැදගත්ය. ඉදහිට අම්මාට පාළුවක් දැනෙන්නට පුළුවනි. ඒ හා සමානව තමා විසින් කල්පනා කර, දෙපයින් නැගීටීමට පුතා උත්සහයක යෙදෙන්නේය. මනුෂ්‍යයින්ට ගෞරවයක් දී කටයුතු කරන විට ඔවුන් නිතරම වගකීම් සහිත කටයුතු වල නිරත වේ.

එසේ වූවත්, රැ 2කට , 3ට ගෙදර එන නිසා පුතාගේ ශරීර සෞඛ්‍ය ගැන බියක් තිබෙනවා නේ. එනිසා පුතා සමඟ කටයුතු කරන විට 'ඔයාගේ ශරීර සෞඛ්‍ය ගැන බයක් තිබෙනවා' ලෙස අම්මාගේ හැඟීම පැවසීම වැදගත් යැයි සිතමි. දෙමව්පියන්ගේ ගොඩාක් දුර ඇත්ව විශ්ව විද්‍යාල ජීවිතය ගත කරන දරුවන්ද විශාල පිරිසක් සිටියි. එබැවින් නිතරම දරුවාව විශ්වාස කර, රැකවරණය දී, බලාගෙන සිටින්න. තමාව විශ්වාස කර කටයුතු කරන විට මනුෂ්‍යයින් නිතරම එම විශ්වාසය ආරක්ෂා කරයි.



(පිළිතුර: තෝකියෝ පවුල් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය)

තෝකියෝ පවුල් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය " පළමුව දෙමව්පියන් වෙනස් වුවහොත් දරුවා වෙනස් කළ හැකියි" යන මූලික සිද්ධාන්තය පෙරදැර කරගෙන ලොව පුරා සම්මන්ත්‍රණ පවත්වමින් දෙමව්පියන් දැනුවත් කරයි. බොම්දෙනා " දරුවන් තුළින් හදාරන පවුල් අධ්‍යාපනය" යන තේමාව සිය පවුලට ආදේශ කර ගනිමින් සතුටෙන් පිරි ආලෝකමත් පවුල් සංස්ථාවක් බවට පත් කොට ගෙන ඇත.



ප්‍රාර්ථනයක් තබා ගැනීම

අර්ධ කාලින රැකියාවක් පටන්ගැනීමෙන්, රැකියාවක් කර මුදල් ඉපයීම යන අත්දැකීම තුළින් සමාජයේ ජීවත්වීමට අවශ්‍ය සුදුනම පුතා ආරම්භ කර තිබේනේ. ස්වාධීන වීම සඳහා සිත දොරයෙන් කටයුතු කරන ඉතා විශිෂ්ඨ පුතෙකි.

විශ්ව විද්‍යාල සිසුන් යනු, තමා අනාගතය වෙනුවෙන් ජීවන ගමන ප්‍රායෝගිකව වෙනස් කර කටයුතු කළයුතු අවධිය වේ. ඒ වෙනුවෙන් දෙමව්පියන්ට කළ හැකිදේ කුමක්ද?

එනම්, ප්‍රාර්ථනයක් තමා ගෙන ස්වාධීන වීමට උත්සහ කරන පුතා වෙනුවෙන් , විශ්වාසය ලබා දී කටයුතු කිරීම නොවේද?

නිර්මාතෘ තුමා විසින් දෙමව්පියන් තබාගත යුතු ප්‍රාර්ථනය ගැන මෙලෙස සඳහන් කර ඇත. “දරුවාගේ මානුෂීයත්වය, රැකියාව, තත්වය ආදී සියල්ලම තුළින් මනුෂ්‍යයන්ට මෙන්ම ලෝකයට වැඩිදියි පුද්ගලයෙකු බවට පත්විය යුතුය යන, විශ්වීය සංකල්පයට ගැලපෙන ප්‍රාර්ථනයන් වේ.”

තම ජීවිතය, තමා විසින් ඇවිද ග්‍රහණය කර ගත යුතුයි. ඒ සඳහා දෙමව්පියන් ‘මනුෂ්‍යයන්ට මෙන්ම ලෝකයට වැඩිදියි පුද්ගලයෙකු බවට පත්විය යුතුය’ යන ප්‍රාර්ථනය තබාගෙන, පුතාව විශ්වාස කර, දොරයමත් කරන්න.

(කතුවැකිය සැපයීම, ඊ. කෝ. කා. ධර්ම අධ්‍යාපන ආයතන)



Living the Lotus

මාසික සඟරාවට ඔබගේ අදහස් හා යෝජනා සාදරයෙන් පිළිගන්නෙමු.

E-mail: living.the.lotus.rk-international@kosei-kai.or.jp

Director's Column

කාතවේදීත්වයේ දිනපොත

මම සෑම දිනකම හිමිදිරි උදෑසන පැමිණෙන තෙක් සතුටින් බලා සිටිමි. ඒ මන්දයත්, උදෑසන සුත්‍ර සජ්ජායනයට කලින් දින පොතෙහි පෙරදින සිදුවීම් රටා මවන නිසාය.


මීට අවුරුදු 20 ක පමණ සිට දින පොත ලිවීමේ පුරුද්ද ඇතිකර ගත් නමුත්, අවුරුදු 10 ක පමණ සිට එය කාතවේදීත්වයේ දිනපොත බවට පත් විය.

පෙර දිනයේ ඇති වූ සිදුවීම් හා සිතට දැනුන කරුණු 3 ක් පමණ එහි සටහන් කරමි. අපි අකමැති දේ හෝ ප්‍රශ්න ආදිය උත්සහයක් නොදැරුවත් හොඳින් මතා තිබෙනවා වුවද, කාතවේදී දේ මතක් කර ගැනීමට හා එහි වටිනාකම අවබෝධ කර ගැනීමට මහත් පරිශ්‍රමයක් අත්‍යාවශ්‍යය. උදහරණයක් ලෙස උදෑසන අවධිවන විට ප්‍රබෝධමත් හැඟීමක් නොතිබුණත්, දින පොතෙහි කාතවේදී හැඟීම් සඳහන් කරන විට මාගේ හදවත සැහැල්ලුවී සතුටටත් ප්‍රබෝධයටත් පත්වේ. එවිට සුත්‍ර සජ්ජායනයටත් වඩා හොඳින් හදවත බද්ධ කර ගැනීමට හැකිවේ. විශිෂ්ට වූ දවසක් කාතවේදීත්වයේ දිනපොතින් ආරම්භ වේ. එම නිසාම උදෑසන වන තෙක් මා සතුටින් බලා සිටින්නේ.

කාතවේදීත්වය පළ කිරීමේ පුහුණුව තුළින්, සාමාන්‍ය සිදුවීම් ලෙස අප සිතන ඵ්දනෙද කටයුතු වල විශිෂ්ට බව අවබෝධ කර ගන්නාවූ සංවේදීත්වය මතු කරවයි.

මේ ජීවිතය තුළ බුදුන් හා ධර්මය සමඟ බැඳී, දැන් මේ මොහොතේ ලැබී තිබෙන සතුට අවබෝධ කරගත හැකි මම ගැන මට පුදුම සතුටක් තිබේ.

ටී.කෝ.කා. අන්තර්ජාතික මූලස්ථාන ප්‍රධානී
ගෝකෝ මුසුනහි මහතා



🌸 RISSHO KOSEI-KAI INTERNATIONAL BRANCHES 🌸

Rissho Kosei-kai Overseas Dharma Centers

2017

Rissho Kosei-kai International

3F Fumon Media Center, 2-7-1 Wada, Suginami-ku, Tokyo, Japan
Tel: 81-3-5341-1124 Fax: 81-3-5341-1224

Rissho Kosei-kai International of North America (RKINA)

2707 East First Street Suite #1 Los Angeles
CA 90033 U.S.A

Tel: 1-323-262-4430 Fax: 1-323-262-4437
e-mail: info@rkina.org http://www.rkina.org

Branch under RKINA

Rissho Kosei-kai of Seattle's Buddhist Learning Center

28621 Pacific Highway South, Federal Way, WA 98003, U.S.A.
Tel: 1-253-945-0024 Fax: 1-253-945-0261
e-mail: rkseattlewashington@gmail.com
http://buddhistlearningcenter.org/

Rissho Kosei-kai of Vancouver

Rissho Kosei-kai Buddhist Center of San Antonio

6083 Babcock Road, San Antonio, TX 78240, U.S.A.
P.O. Box 692148, San Antonio, TX 78269, USA
Tel: 1-210-561-7991 Fax: 1-210-696-7745
e-mail: dharmasanantonio@gmail.com
http://www.rkina.org/sanantonio.html

Rissho Kosei-kai of Tampa Bay

2470 Nursery Road, Clearwater, FL 33764, U.S.A.
Tel: (727) 560-2927
e-mail: rktampabay@yahoo.com
http://www.buddhismtampabay.org/

Rissho Kosei-kai Buddhist Church of Hawaii

2280 Auhuhu Street, Pearl City, HI 96782, U.S.A.

Tel: 1-808-455-3212 Fax: 1-808-455-4633
e-mail: info@rkhawaii.org http://www.rkhawaii.org

Rissho Kosei-kai Maui Dharma Center

1817 Nani Street, Wailuku, HI 96793, U.S.A.
Tel: 1-808-242-6175 Fax: 1-808-244-4625

Rissho Kosei-kai Kona Dharma Center

73-4592 Mamalahoa Highway, Kailua-Kona, HI 96740, U.S.A.
Tel: 1-808-325-0015 Fax: 1-808-333-5537

Rissho Kosei-kai Buddhist Center of Los Angeles

2707 East First Street, Los Angeles, CA 90033, U.S.A.

Tel: 1-323-269-4741 Fax: 1-323-269-4567
e-mail: rk-la@sbcglobal.net http://www.rkina.org/losangeles.html

Rissho Kosei-kai Buddhist Center of Arizona

Rissho Kosei-kai Buddhist Center of Colorado

Rissho Kosei-kai Buddhist Center of San Diego

Rissho Kosei-kai Buddhist Center of Las Vegas

Rissho Kosei-kai Buddhist Center of Dallas

Rissho Kosei-kai of San Francisco

1031 Valencia Way, Pacifica, CA 94044, U.S.A.

Tel: 1-650-359-6951 Fax: 1-650-359-6437
e-mail: info@rksf.org http://www.rksf.org

Rissho Kosei-kai of Sacramento

Rissho Kosei-kai of San Jose

Rissho Kosei-kai of New York

320 East 39th Street, New York, NY 10016, U.S.A.

Tel: 1-212-867-5677 Fax: 1-212-697-6499
e-mail: rkny39@gmail.com http://rk-ny.org/

Rissho Kosei-kai of Chicago

1 West Euclid Ave., Mt. Prospect, IL 60056, U.S.A.

Tel: 1-773-842-5654
e-mail: murakami4838@aol.com
http://home.earthlink.net/~rkchi/

Rissho Kosei-kai of Fort Myers

http://www.rkftmyersbuddhism.org/

Rissho Kosei-kai Dharma Center of Oklahoma

2745 N.W. 40th Street, Oklahoma City, OK 73112, U.S.A.

Tel & Fax: 1-405-943-5030
e-mail: rkokdc@gmail.com http://www.rkok-dharmacenter.org

Rissho Kosei-kai, Dharma Center of Denver

1255 Galapago Street, #809 Denver, CO 80204, U.S.A.
Tel: 1-303-446-0792

Rissho Kosei-kai Dharma Center of Dayton

425 Patterson Road, Dayton, OH 45419, U.S.A.
http://www.rkina-dayton.com/

Rissho Kosei-kai do Brasil

Rua Dr. José Estefno 40, Vila Mariana, São Paulo-SP,

CEP 04116-060, Brasil
Tel: 55-11-5549-4446 / 55-11-5573-8377

Fax: 55-11-5549-4304

e-mail: risho@terra.com.br http://www.rkk.org.br

Rissho Kosei-kai de Mogi das Cruzes

Av. Ipiranga 1575-Ap 1, Mogi das Cruzes-SP,
CEP 08730-000, Brasil

Tel: 55-11-5549-4446/55-11-5573-8377

Rissho Kosei-kai of Taipei

4F, No. 10 Hengyang Road, Zhongzheng District, Taipei City 100, Taiwan

Tel: 886-2-2381-1632 Fax: 886-2-2331-3433

http://kosei-kai.blogspot.com/

Rissho Kosei-kai of Taichung

No. 19, Lane 260, Dongying 15th St., East Dist.,

Taichung City 401, Taiwan

Tel: 886-4-2215-4832/886-4-2215-4937 Fax: 886-4-2215-0647

Rissho Kosei-kai of Tainan

No. 45, Chongming 23rd Street, East District, Tainan City 701, Taiwan

Tel: 886-6-289-1478 Fax: 886-6-289-1488

Rissho Kosei-kai of Pingtung

Korean Rissho Kosei-kai

6-3, 8 gil Hannamdaero Yongsan gu, Seoul, 04420, Republic of Korea

Tel: 82-2-796-5571 Fax: 82-2-796-1696

e-mail: krkk1125@hotmail.com

Korean Rissho Kosei-kai of Busan

3F, 174 Suyoung ro, Nam gu, Busan, 48460, Republic of Korea

Tel: 82-51-643-5571 Fax: 82-51-643-5572

Branches under the Headquarters

Rissho Kosei-kai of Hong Kong

Flat D, 5/F, Kiu Hing Mansion, 14 King's Road,
North Point, Hong Kong, Republic of China

Rissho Kosei-kai of Ulaanbaatar

15F Express tower, Peace avenue, khoroo-1, Chingeltei district,
Ulaanbaatar 15160, Mongolia

Tel: 976-70006960

e-mail: rkkmongolia@yahoo.co.jp

Rissho Kosei-kai of Sakhalin

4 Gruzinski Alley, Yuzhno-Sakhalinsk
693005, Russian Federation

Tel & Fax: 7-4242-77-05-14

Rissho Kosei-kai di Roma

Via Torino, 29-00184 Roma, Italia

Tel & Fax : 39-06-48913949

e-mail: roma@rk-euro.org

Rissho Kosei-kai of the UK

Rissho Kosei-kai of Venezia

Castello-2229 30122-Venezia Ve Italy

Rissho Kosei-kai of Paris

86 AV Jean Jaures 93500 Tentin Paris, France

International Buddhist Congregation (IBC)

3F Fumon Media Center, 2-7-1 Wada, Suginami-ku, Tokyo, Japan

Tel: 81-3-5341-1230 Fax: 81-3-5341-1224

e-mail: ibcrk@kosei-kai.or.jp <http://www.ibt-rk.org/>

Rissho Kosei-kai of South Asia Division

3F Fumon Media Center, 2-7-1 Wada, Suginami-ku, Tokyo, Japan

Tel: 81-3-5341-1124 Fax: 81-3-5341-1224

Rissho Kosei-kai International of South Asia (RKISA)

201 Soi 15/1, Praram 9 Road, Bangkapi, Huaykhwang

Bangkok 10310, Thailand

Tel: 66-2-716-8141 Fax: 66-2-716-8218

e-mail: thairissho@csloxinfo.com

Branches under the South Asia Division

Rissho Kosei-kai of Central Delhi

224 Site No.1, Shankar Road, New Rajinder Nagar, New Delhi,
110060, India

Rissho Kosei-kai of West Delhi

66D, Sector-6, DDA-Flats, Dwarka
New Delhi 110075, India

Rissho Kosei-kai of Kolkata

E-243 B. P. Township, P. O. Panchasayar,
Kolkata 700094, India

Rissho Kosei-kai of Kolkata North

AE/D/12 Arjunpur East, Teghoria, Kolkata 700059,
West Bengal, India

Rissho Kosei-kai of Bodhgaya Dharma Center

Ambedkar Nagar, West Police Line Road
Rumpur, Gaya-823001, Bihar, India

Rissho Kosei-kai of Patna Dharma Center

Rissho Kosei-kai of Kathmandu
Ward No. 3, Jhamsilhel, Sancepa-1, Lalitpur,
Kathmandu, Nepal

Rissho Kosei-kai of Singapore

Rissho Kosei-kai of Phnom Penh
#201E2, St 128, Sangkat Mittapheap, Khan 7 Makara,
Phnom Penh, Cambodia

Thai Rissho Friendship Foundation

201 Soi 15/1, Praram 9 Road, Bangkapi, Huaykhwang

Bangkok 10310, Thailand

Tel: 66-2-716-8141 Fax: 66-2-716-8218 e-mail: info.thairissho@gmail.com

Rissho Kosei-kai of Bangladesh

85/A Chanmari Road, Lalkhan Bazar, Chittagong, Bangladesh

Tel & Fax: 880-31-626575

Rissho Kosei-kai of Dhaka

House#408/8, Road#7(West), D.O.H.S Baridhara,
Dhaka Cant.-1206, Bangladesh

Tel: 880-2-8413855

Rissho Kosei-kai of Mayani

Mayani(Barua Para), Post Office: Abutorab, Police Station: Mirshari,
District: Chittagong, Bangladesh

Rissho Kosei-kai of Patiya

Patiya, sadar, Patiya, Chittagong, Bangladesh

Rissho Kosei-kai of Domdama

Domdama, Mirsarai, Chittagong, Bangladesh

Rissho Kosei-kai of Cox's Bazar

Ume Burmese Market, Main Road Teck Para, Cox'sbazar, Bangladesh

Rissho Kosei-kai of Satbaria

Satbaria, Hajirpara, Chandanish, Chittagong, Bangladesh

Rissho Kosei-kai of Laksham

Dupchar (West Para), Bhora Jatgat pur, Laksham, Comilla,
Bangladesh

Rissho Kosei-kai of Raozan

West Raozan, Ramjan Ali Hat, Raozan, Chittagong, Bangladesh

Rissho Kosei-kai of Chendirpuni

Chendirpuni, Adhunagor, Lohagara, Chittagong, Bangladesh

Rissho Kosei-kai of Ramu

Rissho Kosei Dhamma Foundation, Sri Lanka

No. 628-A, Station Road, Hunupitiya, Wattala, Sri Lanka

Tel: 94-11-2982406 Fax: 94-11-2982405

Rissho Kosei-kai of Polonnaruwa

Rissho Kosei-kai of Habarana

151, Damulla Road, Habarana, Sri Lanka

Other Groups

Rissho Kosei-kai Friends in Shanghai